

අප විසින් ග්‍රාමය කටවහරේදී භාවිතා කරන ඇතැම් යෙදුම් පවතී. ඇතැම් විට මෙවැනි යෙදුම් සෘණාත්මක සන්දර්භයන් පසුතල කරගනිමින් මාධ්‍ය තුළද භාවිතා වේ. "ච්චුන්ත කැමරාවකින් දළදා මාලිගාව අවට දර්ශන ගත් බංගලියාට ඇප" වැනි සිරස්තල ඊට උදාහරණ වේ.

කෙසේ වෙතත්, ඇතැම් පුවත්පත් "බංගලියා" වැනි යෙදුම් භාවිතා කර ඇති විට, එම සිදුවීමම වාර්තා කරන තවත් පුවත්පත් "බංගලිදේශ ජාතිකයා" යනුවෙන් යොදාගෙන ඇත.

මෙහිදී පාඨකයින් ලෙසට අප විසින් නැගිය යුතු පැනයන් මෙසේයි.

1) මාධ්‍ය තුළින් සෘණාත්මක සන්දර්භයක් තුළ ඉහත දැක්වූ ආකාරයේ නිෂේධනාත්මක යෙදුම් ජනගත කිරීම කෙතරම් යෝග්‍ය යැයි ඔබ සිතන්නේ ද?

2) ඇතැම් විට, එවැනි යෙදුම් දිගින් දිගටම මාධ්‍ය තුළ යෙදීම ඔස්සේ, යම් යම් විදේශික ජාතීන් කෙරෙහි අප්‍රසන්නතාවයක් (xenophobia) පවා හට නොගනු ඇතිද? එය එම විදේශික ජාතීන් කොන් කිරීම දක්වා දිගු නොවනු ඇතිද?

3) සෘණාත්මක සන්දර්භයක් තුළ "බංගලියා" වැනි යෙදුමක් භාවිතයෙන් ඔවුන්ව හඳුන්වනු වෙනුවට, "බංගලිදේශ ජාතිකයා" වැනි යෙදුමක් වඩාත් යෝග්‍ය නොවන්නේ ද?

මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?